

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නාගොඩ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය , එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නාගොඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උපවගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂමව ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ) වර්ෂයට අදාළ මුද්දර ගාස්තු බිල් කිරීම රු.535,000 ක් වුවත් එය රු.මිලියන 7.8 ක් ලෙස ගිණුම්ගත කිරීමෙන් වර්ෂයේ ආදායම රු.මිලියන 7.27 ක් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	උපවිත පදනම මත වර්ෂයට අදාළ ආදායම් හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ආ) මුද්දර ගාස්තු රු.මිලියන 7.52 ක් අඩුවෙන් ගිණුම්ගත කිරීමෙන් සමාලෝචිත වර්ෂය අවසන් දිනට හිඟ හිටි ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	උපවිත පදනම මත වර්ෂයට අදාළ ආදායම් හඳුනාගෙන නිවැරදිව ගැලපීම් කළ යුතුය.
(ඇ) උඩුගම උප කාර්යාල භූමියේ පිහිටි ශ්‍රවණාගාරය හා පුස්තකාලය ඉදිකිරීමට අදාළව රු. 226,006 ක් වූ රැඳවුම් මුදල ණයහිමියන් යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	රැඳවුම් මුදල ණය හිමියන් යටතේ ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ආදාහනාගාරයේ ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් සභාව වෙත වැඩියෙන් ලබාදී තිබුණු රු.617,736 ක මුදල ණයහිමියන් යටතේ දක්වා නොතිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	ණයහිමියන් යටතේ නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඉ) අළුත්වැඩියා කටයුතු සඳහා ගෙවා තිබුණු රු.99,065 ක් මුදල් ගිණුමට බැර කිරීම වෙනුවට ණයහිමි ගිණුම බැර කිරීම නිසා ණයහිමි ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	වියදම් ස්වරූපය හඳුනාගෙන නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඊ) සභාවේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය අළුත්වැඩියාවට අදාළ සම්පූර්ණ බිල්පත් වටිනාකම ගෙවා තිබුණු නමුත්	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	වියදම නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

රු.54,300 ක මුදලක් ගෙවිය යුතු ලෙස දක්වා තිබුණි.

- (උ) ඉකුත් වර්ෂවල ප්‍රස්තකාල සාමාජිකයන්ගෙන් ලබා ගත් රු.212,500 ක් වූ ආපසු නොගෙවන තැන්පතු, ආදායමක් ලෙස ගිණුම්ගත කළ යුතු වුවත් තැන්පතු යටතේ ගිණුම්ගත කර තිබීමෙන් සමුච්චිත අරමුදල එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (උඉ) සභාව වෙත පරිත්‍යාග කර තිබුණු රු.මිලියන 3.99 ක් වූ සුර්.ය පැනල පද්ධතියේ වටිනාකම සහ සමාලෝචිත වර්ෂයේදී සුර්.ය පැනල පද්ධතිය මගින් උපයන ලද ආදායම ගිණුම්ගත කර නොතිබුණි.
- (උඊ) ගොඩනැගිලි නවීකරණ හා ඉදිකිරීම් කටයුතු සඳහා වැය කර තිබුණු රු.මිලියන 16.9 ක සහ කාර්යාල උපකරණ මිලදී ගැනීමට වැය කර තිබුණු රු.96,800 ක වටිනාකම් ප්‍රාග්ධනික කර නොතිබුණි.
- (උඋ) සමාලෝචිත වර්ෂයේ වැටුප් ප්‍රතිපූර්ණය සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් වැඩිපුර ලැබී තිබුණු රු.65,468 ක් ගෙවිය යුතු ශේෂයක් ලෙස දක්වා නොතිබුණි.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 12 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.මිලියන 3.4 ක වෙනසක් පැවතුණි.	ඉදිරියේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනසට හේතු අනාවරණය කරගෙන නිවැරදි කළ යුතුය.

1.6.3 අවිනිශ්චිත ගිණුම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශයන්
2014 වර්ෂයේ සිට පැවත එන අවිනිශ්චිත ගිණුමක රු.18,315 ක බැර ශේෂය සමාලෝචිත වර්ෂයේ දී ද නිරවුල් කර නොතිබුණි.	ඉදිරියේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	දිගින් දිගටම පවතින අවිනිශ්චිත ගිණුමේ ශේෂය කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

1.6.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්.දේශය
යාවත්කාලීන කරන ලද ස්ථාවර වත්කම් ලේඛනය සහ විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා වටිනාකම රු.මිලියන 12,276.31 ක් වූ ගිණුම් විෂයන් 06 ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ඉදිරියේ දී නිවැරදි කර විගණනය වෙන සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ශේෂ සත්‍යාපනය කර ගැනීම විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්.දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය. (අ) මුදල් රෙගුලාසි 104	2023 වර්ෂයේ ට්‍රැන්ෂර් රථයකට සිදු වී තිබුණු හානිය පිළිබඳ මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර අලාභය පූර්ණය කර ගත යුතුය.
(ආ) මුදල් රෙගුලාසි 571	වසර 02 ක කාලයක් ඉක්ම වූ රු.මිලියන 2.89 ක තැන්පතු 68 ක් නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී නිවැරදි කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු මිලියන 5.58 ක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු මිලියන 1.10 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024				2023			
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i)	අක්කර බදු	1,385,000	768,815	1,026,221	121,815	1,315,000	561,850	582,269	379,221
(ii)	කඩ කුලී	7,478,120	4,266,436	3,953,243	1,038,580	3,379,200	2,967,456	2,859,710	725,387
(iii)	බලපත්‍ර ගාස්තු	1,375,500	306,416	117,866	292,073	1,100,500	1,086,328	982,805	103,523
(iv)	වෙනත් ආදායම්	6,131,100	46,976,531	50,494,665	11,282,995	1,705,000	830,496	830,496	14,801,129
		16,369,720	52,318,198	55,591,995	12,735,463	7,499,700	5,446,130	5,255,280	16,009,260

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්.දේශයන්
(අ) වරිපනම් හා බදු	2023 වර්ෂයේ දී ග්‍රාම සේවා වසම් 06 ක් දියුණු කළ ප්‍රදේශ ලෙස නම් කර තිබුණද ,1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134(1) වගන්තිය ප්‍රකාරව වරිපනම් බදු අය කිරීමට කටයුතු කර නොතිබුණි.	මේ වන විට වාර්.කා එකතු කරමින් පවතින බව. වරිපනම් බදු පැනවිය යුතු ප්‍රදේශ හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී	සභාවේ කඩ කාමර 15 කින් අයවීමට පවතින රු.570,280 ක කුලී 1987 ප්‍රාදේශීය සභා පනතේ 159(1) වන වගන්තිය ප්‍රකාරව අයකර ගැනීමට කළයුතු වුවත් සභාව එසේ කටයුතු කර නොතිබුණි.	සිහිකැඳවීම් ලිපි මගින් හා දුරකතන ඇමතුම් මගින් හිඟ ශේෂ ගෙවන මෙන් උපදෙස් ලබා දී ඇති බව. හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි උචිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර හිඟ ශේෂයන් අය කර ගත යුතුය.

(ඇ) ව්‍යාපාර බදු

සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ඒකක 79 කින් රු.89,400ක ව්‍යාපාර බදු හිඟව පැවතුණි.

හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරමින් පවතින බව. හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි උචිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර හිඟ ශේෂයන් අය කර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශයන්
(අ) සභාව සතු අලුත්වත්ත සතිපොළ ටෙන්ඩර් කිරීමේදී එම සතිපොළ මගින් සතියකට රු.6,000 ක මුදලක් අයකර වර්ෂයකට රු.288,000 ක ආදායමක් උපයා ගත හැකිව තිබිය දී, සභාවේ ආදායම් පරීක්ෂකවරයා විසින් සතියකට රු.3000 ක් ලෙස අවම ලංසුව තිරණය කිරීම නිසා එහි වාර්ෂික ආදායම රු.144,000 කින් අඩු වී තිබුණි.	ඉදිරි වර්ෂය සඳහා ටෙන්ඩර් කර පොළ බදු දෙන බව.	ආදායම් නිවැරදිව පුරෝකථනය කළ යුතුය.
(ආ) 2009 අප්‍රේල් 16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 09/2009 අනුව අතිකාල දීමනා ගෙවීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍රය මගින් පැමිණීම හා පිටවීම සනාථ කර ගැනීමකින් තොරව සභාවේ නිලධාරීන් 37 දෙනෙකුට රු.114,470 ක අතිකාල දීමනා ලෙස ගෙවා තිබුණි.	ඉදිරියට ඇඟිලි සලකුණු යන්ත්‍රයෙහි පැමිණීම හා පිටවීම සලකුණු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව.	ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවූ වේලාව පදනම් කරනොගෙන ගෙවීම් සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදී විශදම සහතික කරන හා ගෙවීම් කරන නිලධාරීන් වගකීමට යටත් කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශයන්
(අ) සභා බල ප්‍රදේශය තුළ පිහිටි පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතු ආයතන 41 ක් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගෙන නොතිබුණු අතර බලපත්‍ර ගාස්තු වශයෙන් රු.184,500 ක් හා පරීක්ෂණ ගාස්තු වශයෙන් රු.123,000 ක් සභාවට අහිමි වී තිබුණි.	ඉදිරියේ දී පරිසර බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත සඳහා බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව.	නියමිත පරිදි බලපත්‍ර ලබා දිය යුතු ආයතන හඳුනාගෙන ආදායම් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ)	සභා බල ප්‍රදේශයේ මාර්ග ඉන්වෙන්ට්‍රිය ලේඛන ගත කිරීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු.266,270 ක් සභා අරමුදලින් දරා තිබුණ ද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් ග්‍රාම නිලධාරී වසම් 25 ක මැනුම් කටයුතු අවසන් කර නොතිබීමෙන් මාර්ග ඉන්වෙන්ට්‍රිය සකස් කිරීමේ කටයුතු අවසන් කර නොතිබුණි.	නිලධාරීන් යොදවා මාර්ග ඉන්වෙන්ට්‍රිය කටයුතු කරමින් පවතින බව.	නියමිත කාල සීමාව තුළ මාර්ග ඉන්වෙන්ට්‍රිය කටයුතු අවසන් කළ යුතු බව.
-----	---	---	---

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශයන්
(අ) අළුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින රු.මිලියන 3.037 ක් වටිනා වාහන 02 ක් නිශ්කාර්යව උඩුගම උපකාර්යාල භූමියේ ගාල් කර තිබුණි.	අළුත්වැඩියා කටයුතු අවශ්‍යතාවය හා ප්‍රමුඛතාවය මත සිදුකරන බව.	වත්කම් නිශ්කාර්යව නොතබා කඩිනමින් අළුත්වැඩියා කර අපේක්ෂිත කාර්යයන් සඳහා යොදා ගත යුතුය.
(ආ) සභාව විසින් වීථි පහන් අළුත්වැඩියාව සඳහා මිලදී ගෙන තිබුණු විදුලි තොග අයිතම 06 ක ඒකක 46 ක් 2020 වර්ෂයේ සිට නිශ්ක්‍රීයව පැවතිණි.	භාවිතයට ගත නොහැකි අයිතම භාණ්ඩ සමීක්ෂණය වෙත යොමු කරන බව.	අවශ්‍යතාවය නිවැරදිව පුරෝකථනය කර මිල දී ගැනීම් සිදු කළ යුතු අතර අනවශ්‍ය තොග මිලදී ගැනීම් සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගගත යුතුය.